



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

1997 අංක 8 දරන
පිරිවැටුම් බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1997 ජුනි මස 18 වන දින]

ආණ්ඩුවේ නියමය පරිදි මුද්‍රණය කරන ලදී.

1997 ජුනි මස 19 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
ගැසට් පත්‍රයේ II වන කොටසේ අතිරේකයක් වශයෙන් පළ කරන ලදී

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

කොළඹ 1, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 5.80 යි.

තැපැල් ගාස්තුව : රු. 4.10 යි.

1997 අංක 8 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත

[සහතිකය සටහන් කළේ 1997 ජුනි මස 18 වන දින.]

එල්. ඩී.-ඕ. 74/96.

1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනත සංශෝධනය කිරීම
සඳහා වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
පිහිත් මෙසේ පනවනු ලැබේ :-

1. මේ පනත 1997 අංක 8 දරන පිරිවැටුම් බදු (සංශෝධන) උග්‍රද්‍රව්‍ය භාමය.
පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

2. (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රඥප්තිය” යනුවෙන් සඳහන් කරනු ලබන) 1981 අංක 69 දරන පිරිවැටුම් බදු පනතේ 2 වන වගන්තියේ යෙදෙන “(අ) ශ්‍රී ලංකාවේ යම් ව්‍යාපාරයක්” යන වචනවල සිට “සෑම කාර්තුවක් සඳහා ම” යන වචන දක්වා වූ සියලු වචන හා ඉලක්කම් ඉවත්කොට ඒ වෙනුවට පහත දැක්වෙන වචන හා ඉලක්කම් ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

1981 අංක 69
දරන පනතේ 2
වන වගන්තිය
සංශෝධනය
කිරීම.

“(අ) 1981 නොවැම්බර් මස 13 වන දින සිට 1981 දෙසැම්බර් මස 31 වන දින දක්වා වූ කාලය සඳහා සහ 1982 ජනවාරි මස 1 වන දින හෝ ඉන් පසුව ආරම්භ වන, එහෙත් 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වන දිනයට පෙර ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා ම -

(i) ශ්‍රී ලංකාවේ යම් ව්‍යාපාරයක් කරගෙන යන : හෝ

(ii) ශ්‍රී ලංකාවෙන් ගෙවීම් කරනු ලබන ශ්‍රී ලංකාවෙන් පිටත සේවා ඉටු කරන
සෑම තැනැත්තකුගෙන් ම : සහ

(ආ) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වන දින හෝ ඉන් පසුව ආරම්භ වන සෑම කාර්තුවක් සඳහා ම -

(i) ආයෝජකයකු මුදල් ණයට දෙන්නකු හෝ බඩු උගස් ගන්නකු වශයෙන් : හෝ

(ii) 1988 අංක 30 දරන බැංකු පනත යටතේ බලපත්‍රලත් බැංකුවක් : හෝ

2 1997 අංක 8 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත

(iii) නැවත අයිතිකරුවකු හෝ නැවත් කුලියට ගන්නකු වශයෙන් : හෝ

(iv) විකුණන භාණ්ඩ මත පිරිවැටුම් බදු පනවන ප්‍රඥප්තියක් නොමැති යම් ප්‍රදේශයක යම් භාණ්ඩයක් මිල දී ගැනීමේ හා විකිණීමේ

ව්‍යාපාරය කරගෙන යන සෑම තැනැත්තකුගෙන් ම.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ 5
වන වගන්තිය
සංශෝධනය
කිරීම.

3. ප්‍රධාන ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ (2) වන උප වගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන උපවගන්තිය ආදේශ කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(2) (1) වන උප වගන්තියේ කාර්ය සඳහා -

(i) යම් ව්‍යාපාරයකට අදාළවීමේ දී, මූලධන වත්කම් විකිණීමෙන් ලබා ගන්නා ලද හෝ ලබාගත හැකි යම් මුදල් ප්‍රමාණයක් පිරිවැටුමට ඇතුළත් නොවිය යුතු ය;

(ii) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ආයෝජකයකු හෝ බැංකුවක්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ හෝ ලියාපදිංචි කළ ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ ප්‍රාථමික ගනුදෙනුකරුවකු වශයෙන් පත් කිරීම ප්‍රකාරව, භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර හෝ ආණ්ඩුවේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික ගනුදෙනුකරුවකු වශයෙන් ක්‍රියා කරන එවැනි ආයෝජකයකු හෝ බැංකුවක් සම්බන්ධයෙන් වන විට, එවැනි යම් බිල්පත්‍රයක්, බැඳුම්කරයක් හෝ සුරැකුම්පතක් පිළිබඳව ගනුදෙනු කිරීමෙන් උද්ගත වන පිරිවැටුම, ඒ බිල්පත්‍රය, බැඳුම්කරය හෝ සුරැකුම්පත සම්බන්ධයෙන් ලබා ගන්නා ලද හෝ ලබාගත හැකි පොලිය හෝ වට්ටම (එහෙත් ඉන් ඒ බිල්පත්‍රය, බැඳුම්කරය හෝ සුරැකුම්පත නැවත මිලට ගැනීමේ ගනුදෙනුවකට අදාළව ගෙවන ලද පොලිය හෝ ඉඩ දෙන ලද වට්ටම අඩු කිරීමෙන් පසු) විය යුතු ය.”.

ප්‍රධාන
ප්‍රඥප්තියේ
48අ වගන්තිය
සංශෝධනය
කිරීම.

4. ප්‍රධාන ප්‍රඥප්තියේ 48අ වගන්තිය අගට පහත දැක්වෙන උපවගන්ති එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

“(3) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, අවසාන කාර්තුවට ඉහතින් වූ එක් එක් කාර්තුව සඳහා (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම සම්බන්ධයෙන් යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් යම් ශේෂයක් අඩු කිරීමෙන් පසුව, (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව අඩු කරනු ලබන පිරිවැටුම් බද්දේ යම් ශේෂයක් ඉතිරිව ඇති අවස්ථාවක, ඒ ශේෂය, අවසාන කාර්තුව සඳහා (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම සම්බන්ධයෙන් ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් එය අඩු කළ හැකි ප්‍රමාණයට අඩු කරනු ලැබිය යුතු අතර, එසේ අඩු කිරීමෙන් පසු ඒ ශේෂයේ යම් ඉතිරියක්, 49 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයේ සිට ගණන් ගනු ලබන මාස හයක කාලයක් ඉකුත් වීමෙන් පසුව ආපසු ගෙවනු ලැබිය යුතු ය.

මේ උපවගන්තියේ කාර්ය සඳහා ‘අවසාන කාර්තුව’ යන්නෙන්, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයට ඉහතින් වූ දිනයෙන් අවසාන වන කාර්තුව අදහස් වේ.

(4) (3) වන උපවගන්තියේ විධිවිධාන 2 වන වගන්තියේ (ආ) ඡේදයෙහි සඳහන් යම් ව්‍යාපාරයකට අදාළ තොවිය යුතු ය.”.

5. ප්‍රධාන ප්‍රඥප්තියේ 48ආ වගන්තිය අගට පහත දැක්වෙන උපවගන්ති එකතු කිරීමෙන් ඒ වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

ප්‍රධාන
ප්‍රඥප්තියේ
48ආ වගන්තිය
සංශෝධනය
කිරීම.

“(3) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධානවල කුමක් සඳහන්ව ඇත ද, අවසාන කාර්තුවට ඉහතින් වූ එක් එක් කාර්තුව සඳහා (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම සම්බන්ධයෙන් යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් යම් ශේෂයක් අඩු කිරීමෙන් පසුව, (1) වන උපවගන්තියේ විධිවිධානවලට අනුකූලව අඩු කරනු ලබන පිරිවැටුම් බද්දේ යම් ශේෂයක් ඉතිරිව ඇති අවස්ථාවක, ඒ ශේෂය, අවසාන කාර්තුව සඳහා (1) වන උපවගන්තියෙහි සඳහන් පිරිවැටුම සම්බන්ධයෙන් ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු පිරිවැටුම් බද්දෙන් එය අඩු කළ හැකි ප්‍රමාණයට අඩු කළ යුතු අතර, එසේ අඩු කිරීමෙන් ඒ ශේෂයේ යම් ඉතිරියක් 49 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයේ සිට ගණන් ගනු ලබන මාස හයක කාලයක් ඉකුත්වීමෙන් පසුව ආපසු ගෙවනු ලැබිය යුතු ය.

4 1997 අංක 8 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත

මේ උපවගන්තියේ කාර්ය සඳහා 'අවසාන කාර්තුව' යන්නෙන් 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයට ඉහතින් ම වූ දිනයෙන් අවසාන වන කාර්තුව අදහස් වේ.

(4) (3) වන උපවගන්තියේ විධිවිධාන, 2 වන වගන්තියේ (ආ) ඡේදයෙහි සඳහන් යම් ව්‍යාපාරයකට අදාළ නොවිය යුතු ය."

ප්‍රධාන
ප්‍රඥප්තියේ 49
වන වගන්තිය
සංශෝධනය
කිරීම.

6. ප්‍රධාන ප්‍රඥප්තියේ 49 වන වගන්තියේ (4අ) උපවගන්තියේ අතුරු වගන්තියේ යෙදෙන "ලැබිය හැකි වන්නා වූ මුදල් ප්‍රමාණය" යන වචනවල සිට ඒ අතුරු වගන්තියේ අවසානය තෙක් වූ සියලු වචන ඉවත් කොට ඒ වෙනුවට "ලැබිය හැකි වන්නා වූ මුදල් ප්‍රමාණය, ශ්‍රී ලංකාවේ බැංකුවකින් විවෘත කරන ලද ණයවර ලිපියක් මගින් හෝ ඒ සැපයුමට අදාළ අපනයනයන් ඇත්ත වශයෙන්ම කළ බවට තමා සැහීමට පත්වීම සඳහා කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කෙරෙන වෙනත් යම් ලේඛනගත සාක්ෂි මගින් ඒ සැපයුම ආවරණය කරනු ලැබ ඇත්නම්, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සැපයුම්කරුට ගෙවනු ලැබිය යුතු ය." යන වචන ආදේශ කිරීමෙන් ඒ අතුරු වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ.

ප්‍රධාන
ප්‍රඥප්තියේ 50
වන වගන්තිය
සංශෝධනය
කිරීම.

7. ප්‍රධාන ප්‍රඥප්තියේ 50 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ :-

(1) ඒ වගන්තියේ (1) වන උපවගන්තිය -

(අ) "ගිවිසුමට එළඹියේ මේ පනත ක්‍රියාත්මක වීමට පෙර වුව ද නොවුව ද, යම් තැනැත්තකු" යන වචන වෙනුවට "ගිවිසුමට එළඹියේ මේ පනත ක්‍රියාත්මක වීමට පෙර වුව ද නොවුව ද, 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පනත ක්‍රියාත්මක වීමේ දිනයේ හෝ එදිනට පෙර, යම් තැනැත්තකු"

යන වචන ආදේශ කිරීමෙන් :

(ආ) ඒ උපවගන්තියේ අතුරු වගන්තිය ඉවත් කොට, ඒ වෙනුවට පහත දැක්වෙන අතුරු වගන්තිය ආදේශ කිරීමෙන් :-

“එසේ වුවද -

- (i) (4) වන උපවගන්තියේ “ගිවිසුම” යන්නෙහි අර්ථ කථනයේ (vi) වන ඡේදයේ සඳහන් යම් ගිවිසුමක් නොවන, ඒ ගිවිසුම ඉටු කිරීම සඳහා ගෙවිය යුතු මුළු ප්‍රතිශ්ඨාව : හෝ
- (ii) (4) වන උපවගන්තියේ (vi) වන ඡේදයෙහි සඳහන් ගිවිසුමක් අනව සමාගමකට ගෙවිය යුතු (වාර මුදල ද ඇතුළුව) දළ කුලිය, ඒ ගිවිසුමෙන් ආවරණය වන නිවාස බද්දේ කාලය සංයුක්ත වන සම්පූර්ණ කළ කාරතු ගණනින් බෙදූ විට, ලැබෙන මුදල

රුපියල් එක්ලක්ෂයක් නොඉක්මවන්නේ නම්, එවැනි අඩු කිරීමක් කරනු නොලැබිය යුතු ය.”

(2) ඒ වගන්තියේ (4) වන උපවගන්තියේ -

- (i) (iv) වන ඡේදයේ “සඳහා වූ යම් ගිවිසුමක් : හෝ” යන වචන වෙනුවට “සඳහා වූ යම් ගිවිසුමක් :” යන වචන ආදේශ කිරීමෙන් :
- (ii) (v) වන ඡේදයේ “සඳහා වූ යම් ගිවිසුමක්” යන වචන වෙනුවට “සඳහා වූ යම් ගිවිසුමක් : හෝ” යන වචන ආදේශ කිරීමෙන් : සහ
- (iii) ඒ උපවගන්තිය අගට පහත දැක්වෙන ඡේදය එකතු කිරීමෙන් :-

“(vi) යම් සමාගමක් විසින්, යම් වාණිජ ස්ථානයක් බදු දීම සම්බන්ධයෙන් වූ යම් ගිවිසුමක්.”.

8. (අ) ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ගිවිසුමකට එළඹ ඇත්තේ යම් සමාගමක් සමඟ ද, ඒ සමාගම විසින් 1992 මැයි මස 14 වන දින හෝ එදිනට පසුව, එතෙක් 1995 නොවැම්බර් මස 9 වන දිනට පෙරාතුව ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන : සහ

(ආ) ප්‍රධාන ප්‍රඥප්තියේ 8 වන වගන්තිය යටතේ කරන ලදුව, 1992 මැයි මස 14 වන දින අංක 714/13 දරන ගැසට් පත්‍රයේ සහ 1993 ජනවාරි මස 29 වන දින අංක 751/20 දරන ගැසට් පත්‍රයේ පළ කරන

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුම්වලට එළඹ ඇති සමාගම් විසින් ආනයනය කර ඇති ඇතුළු භාණ්ඩවලට අදාළ විශේෂ විධිවිධානය.

6 1997 අංක 8 දරන පිරිවැටුම් බදු (සංශෝධන) පනත

ලද නියමයන් ප්‍රකාරව පිරිවැටුම් බදු ගෙවීමෙන් නිදහස් කරනු නොලැබූ සෑම භාණ්ඩයක් ම, 1992 මැයි මස 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රධාන ප්‍රඥප්තිය යටතේ ගෙවිය යුතු යම් පිරිවැටුම් බද්දකින් නිදහස් කරන ලදැයි හා නිදහස් වන්නේ යයි සලකනු ලැබිය යුතු ය.

කොටස්
වෙළෙඳාමට
අදාළ විශේෂ
පිටිවිධාන.

9. ප්‍රධාන ප්‍රඥප්තියේ 7 වන වගන්තිය යටතේ සාදනු ලැබ “අංක 751/20 හා 1993 ජනවාරි මස 29 වන දින දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමයේ පටහැනිව කුමක් සඳහන්ව ඇත ද, කොටස් මිලට ගැනීමේ හා විකිණීමේ ව්‍යාපාරයෙහි යෙදී සිටින ඒකක භාරයක් හෝ ආයෝජන සමාගමක් නොවන සෑම තැනැත්තකු ම, ඔහුගේ පිරිවැටුම කොටස් විකිණීමට අදාළ වන තාක් දුරට, පිරිවැටුම් බද්දෙන් නිදහස් විය යුතු ය.”.

අතීතයට
බලපැවැත්වීම.

10. 9 වන වගන්තිය, සියලු කාර්ය සඳහා, 1993 ජනවාරි මස 29 වන දින බලාත්මක වූ ලෙස සලකනු ලැබිය යුතු ය.

අනනුකූලතාවක්
ඇති වූ විට
සිංහල භාෂා
පාඨය
බලපැවැත්විය
යුතු බව.

11. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවක් ඇතිවුවහොත් එවිට, සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 32, ප්‍රාන්තවර්තස් මන්දිරය, ලෝවස් පාර, කොළඹ 01, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.